



ඉහුණ විශ්වවිද්‍යාලය

ප්‍රධාන උපාධි අධ්‍යායන පීඩිය

ව්‍යාපාර කළමනාකරණ පත්‍ර උපාධි පාඨමාලාව - දෙවන සමාසික පරික්ෂණය

(අගෝස්තු 2020)

MBM 12093 - මෙහෙයුම් සහ සැපයුම් සේවා කළමනාකරණය

කාලය : පැය තුනයි

ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හතකින් (07) සමන්විත වේ.

ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

➤ වැඩසටහන්ගත කළනොහැකි ගණකයන්තු හාවතා කළහැක.

01.

i. තරහකාරීන්ට ප්‍රමුඛතා සහ තරහකාරීන්ට හැකියාවන් හැඳුනාගැනීමේ සහ වෙන්කාට දැක්වීමේ වැදගත්කම පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ii. මයුරු හෝටලය පසුගිය සතියේ සේවකයින් හත් දෙනෙකු යොදාගනීමින් උපන්දින සාදයක් සඳහා බොජුන් 350 ක් පිළියලකර පිළිගන්වන ලදී. සතියකට පෙර සේවකයින් හය දෙනෙකු විසින් මංගල සාදයක් සඳහා බොජුන් 330 ක් පිළියලකර පිළිගන්වන ලදී.

අ. ඉහත අවස්ථාවන් දෙකෙහි ගුම් එලදායින්වය සයදන්න.

(ලකුණු 02)

ආ.එලදායින්ට වෙනස්වීම් සඳහා වියහැකි හේතුන් දෙකක් සාකච්ඡා කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 12)

02.

- i. තොග පාලන ක්‍රමවේදයක් ලෙස ආර්ථික ඇණවුම් ප්‍රමාණය යන්න විවාරණයකට අයයන්න.

(ලකුණු 06)

- ii. යසස් සහ සමාගමේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට "A" නමැති නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂිකව අමුදවා කිලෝග්රීම 7200 ක් අවශ්‍ය වේ. එක් ඇණවුමක් කිරීම සඳහා රු. 72.00 ක් සහ එක් අමුදවා ඒකකයක් නඩත්තු කිරීම සඳහා අමුදවාය ඒකකයක පිරිවැයෙන් 50% ක් වැය වන බව දෙපාර්තමේන්තුව විසින් ගණන් බලා ඇත. එක් අමුදවා ඒකකයක පිරිවැය රු. 20.00 කි. පුරව අත්දැකීම අනුව, ඇණවුමක් කළ පසු එය සැපයුම් කරුවන්ගෙන් ලැබීම සඳහා දින 10 ක පමණ කාල සීමාවක් ගන වනු ඇතැයි නිෂ්පාදන කළමනාකරු විසින් ගණන් බලා තිබේ. යසස් සහ සමාගම වර්ෂයකට දින 250 ක් මෙහෙයුම් සිදු කරයි.

එබ විසින් පහත දැනු ගණනය කළ යුතුය.

අ. ප්‍රශ්නයේ ඇණවුම් ප්‍රමාණය.

(ලකුණු 02)

ආ.. යලි ඇණවුම් මට්ටම.

(ලකුණු 02)

ඇ. සමස්ත වාර්ෂික තොග පිරිවැය.

(ලකුණු 02)

(මුළු ලකුණු 12)

03.

- i. විකුණුම් පුරෝකරනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස සංක්‍රමය ගැලපුම් ක්‍රමවේදයෙහි ප්‍රයෝගනාවන් බව පැහැදිලි කරන්න.

(ලකුණු 04)

- ii. පහත දැක්වෙන්නේ ලේඛිරු සහ සමාගමේ පොත් වලින් උපටා ගන්නා ලද විකුණුම් සම්බන්ධ තොරතුරුය.

| වර්ෂය | කාර්ඩ විකුණුම් | | | | එකතුව |
|-------|----------------|------|------|------|-------|
| | Q1 | Q2 | Q3 | Q4 | |
| 2017 | 250 | 270 | 240 | 230 | 990 |
| 2018 | 420 | 430 | 440 | 450 | 1740 |
| 2019 | 510 | 570 | 520 | 550 | 2150 |
| එකතුව | 1180 | 1270 | 1200 | 1230 | 4880 |

ඔබ විසින්;

අ. රේඛිය උපනකි රේඛාව ගණනය කරන්න.

(ලකුණු 04)

ඇ. 2020 වර්ෂය සඳහා විකුණුම් පූර්වකථනය කරන්න.

(ලකුණු 02)

ඇ. 2020 වර්ෂයේ එක් එක් කාර්තුව සඳහා වෙන වෙනම විකුණුම් පූර්වකථනය කරන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 12)

04.

සමාගමක් කරමාන්ත හාලා තුනක (A , B , සහ C) සිට බෙදාහැරීමේ මධ්‍යස්ථාන තුනක් (L , M , සහ N) වෙත නිශ්පාදන බෙදාහැරීමේ ගැටළුවක් සලකා බලමින් සිටී. මාසික සැපයුම් ධාරිතාවයන්, බෙදාහැරීම මධ්‍යස්ථානයන්හි ඉල්ලුම් අවශ්‍යතාවයන් සහ ඒකක පරිවහන පිරිවැයන් පහත වග්‍යෙන් දැක්වේ.

| සට | සැපයුම් | L | M | N | සැපයුම් |
|--------|---------|-----|-----|-----|---------|
| A | | 5 | 2 | 3 | 900 |
| B | | 8 | 3 | 8 | 400 |
| C | | 11 | 6 | 8 | 850 |
| ඉල්ලුම | | 800 | 700 | 650 | |

i. වයඹ දිග කෝණ නිතිය යොදාගනීමින් මූලික විසඳුම නිර්ණය කරන්න.

(ලකුණු 02)

ii. මූලික විසඳුමට අදාළ මුළු ප්‍රවාහන පිරිවැය ගණනය කරන්න.

(ලකුණු 02)


iii. සමාගම සඳහා මුළු ප්‍රවාහන පිරිවැය අවම වන ප්‍රවාහන සැලසුම (ප්‍රශස්ත විසඳුම) නිර්දේශ කරන්න.

(ලකුණු 08)

(මුළු ලකුණු 12)

05.

දෙනලද නිෂ්පාදිත X සඳහා නිෂ්පාදන ව්‍යුහය, ප්‍රධාන නිෂ්පාදන උපලේඛනය, තොග තත්ත්වයන්, සහ පොරොත්තු කාලයන් මත, කාලපරිචේද 11 ක සැලසුම් සීමාවක් සඳහා අමුදවා අවශ්‍යතා සැලසුම් සංවර්ධනය කරන්න.



අකළස් කිරීමට අදාළ ඒකක ප්‍රමාණය වරහන් තුළ දක්වා ඇත.

| කාල පරිචේදය | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
|------------------------------|---|---|---|---|---|---|---|---|-----|----|-----|
| ප්‍රධාන නිෂ්පාදන උපලේඛනය (X) | | | | | | | | | 125 | | 150 |

තොග තත්ත්වය සහ පොරොත්තු කාලය

| අයිතමය | අතැන් තොග | පොරොත්තු කාලය (දින) |
|--------|-----------|---------------------|
| X | 25 | 2 |
| A | 75 | 3 |
| B | 60 | 1 |
| C | 40 | 2 |
| D | - | 1 |
| E | 100 | 3 |
| F | 25 | 2 |
| G | 45 | 3 |

(මුළු ලකුණු 12)

06.

- i. සැපයුම් දාම කළමනාකරණයෙහි ආර්ථික බලපෑම් තුනක් සාකච්ඡා කරන්න. .

(ලකුණු 06)

- ii. "තොරතුරු, සැපයුම් දාමයක මූලික සාධකයකි". ආර්ථික සැපයුම් දාමයක් සඳහා තොරතුරු වල කාර්යභාරය පැහැදිලි කරන්න.

(ලකුණු 06)

(මුළු ලකුණු 12)

07.

- i. සංවිධානයක ආර්ථිකත්වය සඳහා සැපයුම් සේවා කළමනාකරණයෙහි වැදගත්කම සැකවින් පැහැදිලි කරන්න.

(ලකුණු 04)

- ii. අලුතින් ආරම්භ කරන ලද යෝගට නිෂ්පාදන ආයතනයක් සඳහා සැපයුම් සේවා සැලැස්මක් පිළියෙළ කරන්න (ඔබ යෝගනා කරනු ලබන එක් එක් සැපයුම් සේවා සංවිධානයේ ඉලක්ක සහ අරමුණු ඉටු කරගැනීමෙන්ල වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න).

(ලකුණු 08)

(මුළු ලකුණු 12)

අප්‍රේක්ෂිත සමිකරණ

i. $b = \frac{\sum xy - n\bar{x}\bar{y}}{\sum x^2 - n\bar{x}^2}$

ii. $a = \bar{y} - b\bar{x}$

iii. $EOQ = \sqrt{\frac{2DS}{H}}$

@@@@@@@